

8/43

**1605E625**

Candidate's Seat No : \_\_\_\_\_

**M.A. (Sem.-II) Examination****412 EB Econometrics-I**

May-2017

**[Max. Marks : 70]**

Time : 3 Hours

(Q.1) અનુક્રમનાં દરેક વાર્ષિક વાર્તાની સાથે એવી રીતે કરો કે કોઈ વાર્તાની પ્રાપ્તિ પ્રાપ્તિ નથી. (16)

દાખલા

(a) OLS મેન્ઝેન્શન એન્ડ ફિલ્લેન્સની વિધીઓની વિશ્લેષણ.

(b) સ્પેચિયલ એસ્પ્રેક્ટ્ચર વિધીઓ.

(Q.2) અને, કોન્ફિડેન્સ બની એવી યોગદાન કરીએ (16)

અનુક્રમ કોઈ વાર્તા =  $X$  એવી યોગદાન =  $Y$  એ.

~~એ લાંબા વિશ્લેષણ કરી જો હોય~~  $y_i = \alpha + \beta x_i + u_i$  એ

યુનિટી વાર્તાની સર્વોચ્ચ અને સર્વોચ્ચ સુધી વાર્તાની

યોગદાન કેવી નથી?

X	20	30	40	50	60
Y	50	65	80	105	135

દાખલા

(a) કોઈ વિશ્લેષણ કરી નથી.

(b) કોઈ વિશ્લેષણ કરી નથી.

(Q.3) STA ડાયાલોની એવી રીતે કરી શકે હોય કે એવી વિશ્લેષણ કરી નથી. (16)

જીવિ વાર્તા (બનાવી) ફાસિલિ વાચી કરી શકી નથી.

દાખલાઅનુક્રમનાં

એ એ STA ડાયાલોનાં કરી જોઈ શકી નથી એવી

કોઈ વિશ્લેષણ કરી નથી એવી વિશ્લેષણ કરી નથી.

(P.T.O.)

E625-2  
2-  
1b ②

(2) ଫର୍ମିଲ ଯୁଦ୍ଧର ମିଶନ କୁଳ କାନ୍ଦିଗରିଙ୍କର  
ଯୁଦ୍ଧର ମାତ୍ରା ଏବଂ କେବଳର ଦେଇ  
କାହାରେ

ଦେଇବାରୀ

କିମ୍ବା ମାତ୍ରାର କେବଳର କାନ୍ଦିଗରିଙ୍କର  
~~କାନ୍ଦିଗରିଙ୍କର~~

(3) କିମ୍ବା କେବଳ କିମ୍ବା କାନ୍ଦିଗରିଙ୍କର  
କିମ୍ବା କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

(4) କେ କେବଳ କେବଳ କାନ୍ଦିଗରିଙ୍କର  
କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର ?

(a) କାନ୍ଦିଗରିଙ୍କର (b) କାନ୍ଦିଗରିଙ୍କର

(c) କାନ୍ଦିଗରିଙ୍କର (d) କାନ୍ଦିଗରିଙ୍କର

(d) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

(5) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର  
(a) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

(b) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

(c) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

(6) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର  
(a) କାନ୍ଦିଗରିଙ୍କର (b) କାନ୍ଦିଗରିଙ୍କର (c) କାନ୍ଦିଗରିଙ୍କର

(d) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

(7)  $E(U^2) = \sigma^2 + \mu^2$  କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର  
କାନ୍ଦିଗରିଙ୍କର

(a) କାନ୍ଦିଗରିଙ୍କର (b) କାନ୍ଦିଗରିଙ୍କର (c) କାନ୍ଦିଗରିଙ୍କର

(d) କାନ୍ଦିଗରିଙ୍କର କାନ୍ଦିଗରିଙ୍କର

EG 5.3

(u)  $\text{Cor}(u_i u_j) \neq 0$  සේ නිලධාරී ගම මුද්‍රා සිංහල?

(a) ප්‍රාග්ධන වෘත්තය (b) ප්‍රාග්ධන තුව තුව  
(c) ප්‍රාග්ධන (d) ප්‍රාග්ධන තුව

(g) නිශ්චාරිති  $b_{yx} = \underline{\hspace{2cm}}$ .

- (a) 1 (b)  $\frac{1}{b_{xy}}$  (c)  $\frac{1}{b_{yx}}$  (d) 0

(9) අනිශ්චාරිති සේ  $r^2$  මේ අනුමත ඇති න්‍යුත්?

~~මෙය න්‍යුත්~~ (a)  $0 \leq r^2 \leq 1$  (b)  $-1 \leq r^2 \leq +1$

(c)  $-\infty < r^2 < +\infty$  (d) ගුණිත න්‍යුත් න්‍යුත් න්‍යුත්

(c) අනිශ්චාරිති සේ නිශ්චාරිති න්‍යුත් න්‍යුත්?

(a) ප්‍රාග්ධන වෘත්තය (b) ප්‍රාග්ධන වෘත්තය

(c) ප්‍රාග්ධන (d) ප්‍රාග්ධන (e) ප්‍රාග්ධන

(f) ප්‍රාග්ධන සේ නිශ්චාරිති න්‍යුත් න්‍යුත්?

(a) නිශ්චාරිති (b) නිශ්චාරිති (c) නිශ්චාරිති

(d) ගුණිත (e) ප්‍රාග්ධන (f) නිශ්චාරිති

(g) ප්‍රාග්ධන සේ නිශ්චාරිති න්‍යුත් න්‍යුත්?

සේ නිශ්චාරිති න්‍යුත් න්‍යුත් න්‍යුත්?

(a) ප්‍රාග්ධන (b) ප්‍රාග්ධන (c) නිශ්චාරිති (d) ගුණිත

(g)  $Y_t = \alpha + \beta_1 X_t + \beta_2 X_{t-1} + \epsilon_t$  සේ නිශ්චාරිති න්‍යුත්?

(a) ප්‍රාග්ධන නිශ්චාරිති (b) නිශ්චාරිති

(c) නිශ්චාරිති (d) ගුණිත නිශ්චාරිති

(~~12~~)

(P.T.C.)

E625-4

(4)

(Q2) അനുശീലന ഫോർമാറ്റ് കൂടിയാണ് ഫോറ്മേറ്റ്?

- (a) 1 (b) ഓൺലൈൻ (c) പ്രിൻട്ടെഡ് (d) ബുക്ക് ലൈഭ്രെറി  
സെറ്റ് നിലനിൽക്കുന്നത്

(Q3)  $y_i = \beta_0 + \beta_1 D_i + u_i$  എന്ത് യൂട്ടോറ്ജ് ഫോറ്മേറ്റ്?

- (a) ANCOVA ഫോറ്മേറ്റ് (b) പ്രൈവറ്റ് ഫോറ്മേറ്റ് (c) ANOVA ഫോറ്മേറ്റ്  
(d) റൂൾസ് ഫോറ്മേറ്റ്

(Q4) ഒരു ഫോറ്മേറ്റ് ഉപയോഗിച്ചുള്ള കുറഞ്ഞ അനുശീലന ഫോറ്മേറ്റ്  
എന്ന് വിശദീകരിക്കുന്നത് മുൻ്നും പറയിയും?

- (a) ഗ്രാഫിക്കൽ ഫോറ്മേറ്റ് (b) പ്രിൻട്ടെഡ് ഫോറ്മേറ്റ്

- (c) റൂൾസ് (a) ഫോറ്മേറ്റ് (b) ഫോറ്മേറ്റ്  
(d) ബുക്ക് ലൈഭ്രെറി ഫോറ്മേറ്റ്

(Q. 1) Give meaning of econometrics and explain its nature and scope. (16)

OR

(a) State the assumptions and characteristics of OLS method.

(b) Explain Gauss-Markov theorem.

(Q. 2) Following table gives information about Supply ( $y$ ) and price ( $X$ ). Estimate the parameters of a two variable linear regression model  $y_i = \alpha + \beta X_i + u_i$ . If price ( $X$ ) = ₹ 90, what will be Supply? (16)

X	20	30	40	50	60
y	50	65	80	105	135

OR

(a) Explain the problem of autocorrelation.

(b) What is the problem of heteroscedasticity? Explain

(Q. 3) What are dummy variables? Why they are used in econometric models? Explain. (16)

OR

Compare two econometric models with dummy variables in which slope as well as intercepts are different. (P.T.O.)

(Q.4) Explain with example, distributed (14)  
lag model and autoregressive  
model.

OR

Write a note on Koyck model.

(Q.5) Select the best answer for each of the (14)  
following questions and write its number  
in your answer book.

- (1) Which of the following measures \_\_\_\_\_ relationship between two economic variables?  
 (a) Regression analysis (b) Correlation  
 (c) Both (a) and (b) above (d) None of the above
- (2) Which of the following is the main objective  
of regression econometrics?  
 (a) To find out cause-effect relationship  
 (b) Make prediction (c) To find probability  
 (d) None of the above.
- (3) For two variable regression model,  $\bar{y}^2$  shows \_\_\_\_\_.  
 (a) Mean (b) Skewness (c) <sup>measuring of</sup> Goodness of fit  
 (d) None of the above
- (4) What problem arises due to violation of  
the assumption  $E(U_i^2) = \sigma^2$   
 (a) Equal variance (b) heteroscedasticity (c) Correlation  
 (d) None of the above.

(5)  $\text{Cov}(U_i U_j) \neq 0$  is reason for creating what problem?

- (a) Serial correlation (b) serial regression
- (c) Heteroscedasticity (d) auto regression

(6) In coefficient of determination,  $b_{yx} = \frac{r}{b_{xy}}$

- (a) 1 (b)  $\frac{1}{b_{xy}}$  (c)  $\frac{1}{b_{yx}}$  (d) 0

(7) The value of  $r^2$  is always —

- (a)  $0 \leq r^2 \leq 1$  (b)  $-1 \leq r^2 \leq +1$  (c)  $-\infty < r^2 < +\infty$
- (d) None of the above

(8) Which of the following is not a method to find out correlation?

- (a) Scatter diagrams (b) Karl-Pearson's method
- (c) Rank method (d) Probability

(9) Least-squares estimation method is used in —.

- (a) Correlation (b) Regression (c) Time series
- (d) Both (b) and (c) above.

(10) Dummy variable is used if statistical information is in qualitative form?

- (a) Dummy variable (b) Parameters (c) Constant
- (d) All of the above.

(11)  $Y_t = \alpha + \beta_1 X_t + \beta_2 X_{t-1} + u_t$  is — type of model.

- (a) Distributed lag model (b) linear model
- (c) Autoregressive model (d) None of the above.

(P.T.O)

- EGS-8 (8)
- (12) The value of dummy variable is  
(a) 1 (b) Between 0 to 1 (c) zero  
(d) None of the above.
- (13)  $y_i = \beta_1 + \beta_2 D_i + u_i$  is what type of model?  
(a) ANCOVA (b) Lag model (c) ANOVA model  
(d) None of the above
- (14) Simultaneous increase or decrease in economic variables is the reason for which problem?  
(a) Multicollinearity (b) Two variable collinearity  
(c) Both (a) and (b) above (d) None of the above.
- 
- A